



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,915 — THURSDAY, APRIL 12, 1956

(Published by Authority)

PART III — LANDS

(Separate paging is given to each Part in order that it may be filed separately.)

	PAGE		PAGE
Land Settlement Notices:—		Land Sales by the Settlement Officers:—	
Preliminary Notices	—	Western Province	.. —
Final Orders	—	Central Province	.. —
		Southern Province	.. —
		Northern Province	.. —
		Eastern Province	.. —
Land Sales by the Government Agents: —		North-Western Province	.. —
Western Province	—	North-Central Province	.. —
Central Province	—	Province of Uva	.. —
Southern Province	—	Province of Sabaragamuwa	.. —
Northern Province	—		
Eastern Province	—	Land Acquisition Notices	563
North-Western Province	—	Notices under the Land Development Ordinance	566
North-Central Province	—	Land Redemption Notices	—
Province of Uva	—	Miscellaneous Land Notices	—
Province of Sabaragamuwa	—	Lands under Peasant Proprietor Scheme	—

Land Acquisition Notices

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950, AS AMENDED BY LAND ACQUISITION (AMENDMENT) ACT, No. 39 OF 1954

Order under Section 36, Proviso (a)

ORDER No. 143 OF 1956

Reference No R/A—12/J 54 LG 357-S

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No 9 of 1950, as amended by Land Acquisition (Amendment) Act, No. 39 of 1954, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule

Colombo, April 10, 1956.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I Government Agent, Assistant Government Agent or other Authorized Officer	II Description of Land
The Government Agent, Colombo District, or other officer authorized by him	Lots 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 75½, 76, 77, 78, 79, 79½, 80, 80½, 81, 82, 83, 83½, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92 and 93 in preliminary plan A 3,456

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950, AS AMENDED BY LAND ACQUISITION (AMENDMENT) ACT, No. 39 OF 1954

Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No 9 of 1950, as amended by the Land Acquisition (Amendment) Act, No 39 of 1954, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

A portion, in extent about 2 acres from the land called Himbotuwelkanatte, situated at Watukolakanda village, Gangaboda Pattu, Matara District; and bounded as follows:—

North and East by remaining portions of the same land,
South and West by reservation for stream (Puwakgaha Ara).

Ref No. J54 E299—LB 2229.
Colombo, March 9, 1956

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

563—J. N. B 54338—885 (4/56)
E 1

**THE LAND ACQUISITION ACT, No. 9 OF 1950, AS AMENDED BY THE LAND ACQUISITION
(AMENDMENT) ACT, No. 39 OF 1954**

Declaration under Section 5

I, Punch Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, as amended by the Land Acquisition (Amendment) Act, No. 39 of 1954, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act :

An allotment of land called Manalpuddivalavu, in extent approximately eight acres, situated at Pulyantivu within the Urban Council Limits of Batticaloa, Mannunai Pattu North, Batticaloa District, and bounded as follows :—

North by Hospital Road ;
East by the Batticaloa Provincial Hospital,
South by the land claimed by the Urban Council, Batticaloa, and Mr Rasiah and others,
West by the land claimed by Mrs Sithamparapillai and others.

Ministry's Reference No J 56 H 31,
Batticaloa Kachechi's Ref. No. LD 9612.
Colombo, March 26, 1956.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development

**THE LAND ACQUISITION ACT, No. 9 OF 1950, AS AMENDED BY THE LAND ACQUISITION
(AMENDMENT) ACT, No. 39 OF 1954**

Notice under Section 7

Reference No. L B 2185—J/LG/171/53

I, B. P. V. A. J. P. Senaratne, Government Agent of the Matara District, hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, as amended by the Land Acquisition (Amendment) Act, No. 39 of 1954, that the Government intends to acquire the following land which is required for a public purpose —

Description of the land to be acquired

Supplement No. 2 to final village plan No 23

The under-mentioned lands are situated at Urubokka Village, Morawak Korale, Matara District —

Lot	Name of Land	Description of Land	Name and Address of Claimants	Extent		
				A.	R.	P.
416	Weralugasmulla	Garden contains 1 coconut tree about 30 years and paddy field	E. M. Gunawardena, S. M. P. Don Cornelis, Kirige Cornelis, H. R. David, G. Smanhamy, G. Babahamy, K. Hendrick Appu, U. H. Babynona, Charlotte Clara Samarawickrema, all of Urubokka; Matilda Wijesirigunawardena of Bengamuwa and B. Wijeratna of Beralapanatara	0	0	5 7
417	Udagekumbura	Paddy field	D. J. M. Gunawardena of Dampahala, Dharmawathie Dahanayake of Kiripitiya, T. G. Saduru Appuhamy of Andapana Estate, Kamburupitiya, D. C. M. Gunawardena, M. Abeywickrema, A. Abeywickrema, W. W. Kirimenika, Charlotte Clara Samarawickrema, H. W. Samarawickrema, Alice Wijesirigunawardena, U. H. Babynona, all of Urubokka; D. D. Palihawadana and S. A. Abeywardena, both of Hewowita Mahakumburege Heen Appu of Medakanda, Katuwana and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	4 5
418	Kalungallekumbura	Paddy field	D. C. M. Gunawardena, M. Abeywickrema, A. Abeywickrema, S. M. P. Don Cornelis, A. P. Don Cornelis, A. P. Don Jamis Kalungallege, Hendrick Appu, Amarakonge Baban Appu, W. A. Heen Appuhamy, Charlotte Clara Samarawickrema, K. John, K. Podiappu, U. H. Babynona, H. W. Samarawickrema, all of Urubokka; D. D. Palihawadana of Hewowita Matilda Wijesirigunawardena of Bengamuwa and Gamage Matheshamy of Udagomadiya	0	0	0 3
419	Pinkella	Paddy field	T. Ratnapala Theero, W. K. Dingiriappuhamy, W. K. Babyhamy, W. K. Malhamy, Y. Girigoris, W. K. Diyonis, W. K. Podiappuhamy and Yaggahawitago Piyadasa, all of Urubokka	0	0	1 1
420	Gorokgahalyadda	do.	A. R. Jandiris, A. R. Adurian, J. R. Siyadonis, all of Urubokka and A. R. Danoris of Dampahala	0	0	3 4
421	Karandekumbura	do.	D. C. M. Gunawardena, M. Abeywickrema, A. Abeywickrema, A. P. Don Jamis, Y. Girigoris, W. K. Podiappuhamy, W. K. Diyonis, W. K. Babahamy, W. K. Malhamy, W. K. Dingiriappuhamy, H. W. Samarawickrema, S. M. P. Don Cornelis, U. H. Babynona, Charlotte Clara Samarawickrema, all of Urubokka; D. D. Palihawadana of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	8 5
422	Arachchgederawatta	Part of garden (no cultivation)	Gamage Allishamy, Gamage Lamahamy, D. C. M. Gunawardena, M. Abeywickrema, A. Abeywickrema, S. M. P. Don Cornelis, A. P. Don Cornelis, Charlotte Clara Samarawickrema, U. H. Babynona, W. W. Kirimenika, H. W. Samarawickrema, all of Urubokka; D. D. Palihawadana of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	0 6
423	Do	Garden contains 1 coconut tree and 1 lawalu tree about 10 years	do	0	0	2 2

Lot	Name of Land	Description of Land	Name and Address of Claimants	Extent		
				A.	R.	P.
424	Egodagederawatta	Garden contains 5 aiecanut trees 5-10 years	A P Don Cornelis, D C M Gunawardena, M Abeywickrema, A Abeywickrema, Charlotte Clara Samarawickrema, all of Urubokka; B. Wijeratne of Beralapanatara, D D Palihawadana of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	3 8
425	Udumulla	Paddy field	D C M. Gunawardena, Gamage Alishammy, Gamage Lamahamy, S. M P Don Cornelis, P G. Cornelis, P G Podihamy, Charlotte Clara Samarawickrema, M Abeywickrema, A. Abeywickrema, A M Abeywardena, S. A Abeywardena, H W. Samarawickrema, all of Urubokka; Matilda Wijesirigunawardena of Bengamuwa and D D Palihawadane of Hewowita	0	0	9 1
426	Batapelagodawatta	Part of garden (no cultivation)	D C M Gunawardena, P G Cornelis, P G. Podiappahamy, A M Abeywardena, M. Abeywickrema, A Abeywickrema, W W Kirimenika, Charlotte Clara Samarawickrema, H. W. Samarawickrema, U H Babynona, Alice Wijesirigunawardena, K. M. H. Alles, all of Urubokka, D D. Palihawadana of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	9 5
427	Medakoratuwa	Garden contains 1 coconut tree about 50 years, 2 breadfruit trees about 10 and 30 years and 1 delun tree about 3 years	D C M. Gunawardena, M. Abeywickrema, A Abeywickrema, R L Silinduhamy, R L. Podihamy, W W Kirimenika, J A Palihawadane, Heenmenika Palihawadane, H W Samarawickrema, Alice Wijesirigunawardena, Charlotte Clara Samarawickrema, U. H Babynona, all of Urubokka, D D. Palihawadane of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	15 9
428	Pallehakoratuwa	Part of garden (no cultivation)	D C M Gunawardena, M Abeywickrema, A. Abeywickrema, W. A. Heenappahamy, K. Podiappahamy, J D. Mendiasappahamy, A. P. Don Cornelis, W. W. Kirimenika, H. W. Samarawickrema, Charlotte Clara Samarawickrema, Alice Wijesirigunawardena, U H Babynona, all of Urubokka, D. D. Palihawadana of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	3 5
429	Do.	do	D C. M Gunawardena, M. Abeywickrema, A Abeywickrema, W. A. Heenappahamy, K. Podiappahamy, J D Mendiasappahamy, A. P. Don Cornelis, W W Kirimenika, H. W. Samarawickrema, Charlotte Clara Samarawickrema, Alice Wijesirigunawardena, U. H. Babynona, all of Urubokka, D. D. Palihawadane of Hewowita, and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	7 4
430	Pelapolwatta	do.	S. Y. G Francis, J D. Mendiasappahamy, D C M Gunawardena M Abeywickrema, A Abeywickrema, H W Samarawickrema, Alice Wijesirigunawardena, Charlotte Clara Samarawickrema, U. H. Babynona, W W. Kirimenika, J. A. Palihawadane, Heenmenika Palihawadane, all of Urubokka, D D. Palihawadane of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	1 2
431	Do.	do	do.	0	0	15 1
432	Do.	do	do	0	0	0 6
433	Kohombakanda	Paddy field	D C M Gunawardena, M Abeywickrema, A Abeywickrema, A. P. Don Cornelis, W. W. Kirimenika, J A Palihawadana, Heenmenika Palihawadana, H W Samarawickrema, Charlotte Clara Samarawickrema, U. H. Babynona, Alice Wijesirigunawardena, all of Urubokka, Angelina Abeynayake of Morawaka; D. D. Palihawadana of Hewowita and Matilda Wijesirigunawardena of Bengamuwa	0	0	3 5
434	Warahakanda	Tea 28 years	B Manukulasuriya, Proctor, Dehiwala	0	0	6 1
435	Do.	Tea 28 years and chena	A H D R de Silva, Pallimulla, Matara	0	0	13 8
436	Ketakadewatta	Part of garden (no cultivation)	D C A Pathirana, H W Hanty, both of Urubokka, Harry Wijesekera Hanty and D. H. Ratnayake, both of Beralapanatara	0	0	7 6
437	Do.	Garden contains 1 coconut tree and 3 jak trees 4 0-50 years, 1 mango tree and 1 heennaiyan tree about 15 years	D C A Pathirana, H W. Hanty, both of Urubokka; Harry Wijesekera Hanty and D H Ratnayake, both of Beralapanatara	0	0	9 5
438	Warehakanda	Tea 28 years contains 2 jak trees and 1 kital tree 15-25 years and 1 jak tree about 7 years	A H D R. de Silva, Pallimulla, Matara	0	0	26 2
Total				0	3	39 1

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agents duly authorized in writing before me at the Urubokka Circuit Bungalow, on May 22, 1956, at 10 a.m., and are hereby requested to notify to me in writing (in duplicate) under the hand of that person or any agent duly authorized as aforesaid, on or before May 14, 1956, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said lands, the amount of compensation and the details of the computation of such amount

The Kachcheri,
Matara, April 6, 1956

B P V. A. J P. SENARATNE,
Government Agent

Notices under the Land Development Ordinance

No LRO/G

NOTIFICATION OF LAND KACHCHERI TO SELECT PERSONS TO RECEIVE GRANTS

NOTICE is hereby given that the Government Agent, Kandy, will hold a Land Kachcheri under the Land Development Ordinance at 10 a.m. on Monday May 14, 1956, at the Kachcheri, Kandy, to select persons to receive grants for the Crown lands, particulars of which are given below.

2 The grants will be subject to all the conditions contained in the First Schedule to the aforesaid Ordinance as amended by section 5 (1) of the Land Redemption Ordinance, No. 61 of 1942, and by Regulation 3 of the Land Redemption Regulations, 1948.

3 Every applicant should attend the Land Kachcheri in person or depute someone to represent him

4. Inquiries with regard to the Land Kachcheri should be addressed to the Government Agent Kandy

Colombo, April 2, 1956

A C L ABEYESUNDERE,
Assistant Land Commissioner.

Particulars of Land referred to above

L. O's Ref. No.	Lot No	Name of Applicant	Extent		
			A	R	P
LRO/APL 5462B	1 and 2	PP—A 2,156, Kengalla Village in Udagampaha Korale in the Pata Dumbara Division N M. Wijesena, Kumbaloluwa, Teldeniya	0	2	36
LRO/APL 547	1	PP,—A 2,080, Delwalatenna Village in Udagampaha Korale in Pata Dumbara Division A R Sadonis, Attanagalla, Udagama, Hurikaduwa	3	2	39
LRO/APL 2241	1	PP,—A 1,951, Dodanwala Village in Medapalata Korale (Yatnuwara) in Udu-nuwara and Yatnuwara Division Mrs E N. Kiri Bandu, C/o P S Mahalekama, 7, Pavilion Street, Kandy	4	0	22
LRO/APL 1353	1 and 2	PP—A 2,129, Uda Mailapitiya Village in Hewawisse Korale in Kandy and Pata Hewaheta Division G L Siriwardana, C/o K K Cornelis, P W D, Wattegama	5	2	33
LRO/APL 4549	2	PP.—A 2,042, Namadagala Village in Udasiya Pattu South in Uda Dumbara Division A. W Dharmawardana, Peace Officer, Urugala	0	3	15
LRO/APL 49B	1 and 6	PP—A 2,147, Pallegama Village in Pasbage Korale in Uda Bulatgama Division C G. E de Silva, Delpitiya, Atabage, Gampola	11	1	4
LRO/APL 49A	1	PP.—A 2,145, Pallegama Village, in Pasbage Korale in Uda Bulatgama Division C G E de Silva, Delpitiya, Atabage, Gampola	10	3	20

III වෙනි කොටස—ඉඩම්

ඉඩම් ලබාගැනීම පිළිබඳ නිවේදන

අංකය ඇල්.බී. 2229 ජේ 51 ඊ 299

1954 ජේ අංක 39 දරණ ඉඩම් ලබාගැනීමේ (සංශෝධන) ආඥාපනතෙන් සංශෝධනය කරන ලද පරිදි 1950 හෝ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත

7 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනා කර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතෙන් විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1954 ජේ අංක 39 දරණ ඉඩම් ලබාගැනීමේ (සංශෝධන) ආඥාපනතෙන් සංශෝධනය කරන ලද පරිදි 1950 හෝ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතෙන් 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම හා ඉඩම් සංවිධානය පිළිබඳ ඇමතිවරයා වූ ප්‍රාච්ඤා බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි

මාතර දිස්ත්‍රික්කයේ ගඟබොඩ පත්තුවේ වතුකොලකන්ද යන ගමෙහි පිහිටි ගිම්බොටුවේ ජනනාත්තේ යන ඉඩමෙන් අත්කර දෙන පමණ බිම් ප්‍රමාණයක්. ඊට මායිම් —

උතුරට සහ නැගෙනහිරට එම ඉඩමෙන් ඉතිරි කෙටියේ දකුණට සහ බටහිරට ඇලට වෙන් කරන රෙජිස්ට්‍රේෂන් (ප්‍රවේශන ආච්ඡාදන)

3 බී බුලත්කුලමේ,
ඉඩම හා ඉඩම් සංවිධානය පිළිබඳ ඇමති

1956 මාර්තු 9 වැනි දින
කොළඹ

1954 ජේ අංක 39 දරණ ඉඩම් ලබාගැනීමේ (සංශෝධන) ආඥාපනතෙන් සංශෝධනය කරන ලද පරිදි 1950 හෝ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත

7 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනා කර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතෙන් විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1954 ජේ අංක 39 දරණ ඉඩම් ලබාගැනීමේ (සංශෝධන) ආඥාපනතෙන් සංශෝධනය කරන ලද පරිදි 1950 හෝ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතෙන් 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම හා ඉඩම් සංවිධානය පිළිබඳ ඇමතිවරයා වූ ප්‍රාච්ඤා බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි

මහලපුව දිස්ත්‍රික්කයේ මහලුම පත්තුවේ උතුර මහකලපුවේ පළාත් ආණ්ඩු සභාව මායිම් පිහිටි පුලියන්තිය ගමේ ප්‍රමාණයෙන් අත්කර 8 ක් පමණ ඇති මනල් පුද්බවලට සහ ඉඩම ඊට මායිම් —

උතුරට ආර්යගායාලාව, නැගෙනහිරට මහකලපුව පළාත් ආර්යගායාලාව, දකුණට මහකලපුව පළාත් ආණ්ඩු සභාව, රාසසිය මහතා හා තවත් අයින්ට අයිතිය කියන ඉඩම; බස්නාහිරට සිද්ධිපරපිල්ලේ නෝනා මහගම හා තවත් අයින්ට අයිතිය කියන ඉඩම

3. බී බුලත්කුලමේ,
ඉඩම හා ඉඩම් සංවිධානය පිළිබඳ ඇමති

මහලුමාගේ අංකය ජේ 56 එච් 31

මහකලපුව කවචේරිය අංකය ඇල්.බී. 3612

1956 මාර්තු 26 වැනි දින
කොළඹ

අංකය ඇල් බී 2185—ජේ/ඇල් 3/171/53

1954 ජේ අංක 39 දරණ ඉඩම් ලබාගැනීමේ (සංශෝධන) ආඥාපනතෙන් සංශෝධනය කරන ලද පරිදි 1950 හෝ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත

7 වැනි වගන්තිය යටතේ වූ දන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දක්වෙන ඉඩම් ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1954 ජේ අංක 39 දරණ ඉඩම් ලබාගැනීමේ (සංශෝධන) ආඥාපනතෙන් සංශෝධනය කරන ලද පරිදි 1950 හෝ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතෙන් 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත ජාත්පත් බී පී ඒ ජේ 3 සේනාරත්න වන මම මෙයින් දැනුම් දෙමි

E 2

ලබාගැනීමට බලාපොරොත්තු වන ඉඩමට මිස්තර —

ඒලාත් නො 23 අවසාන ගම් යිතිගමේ නො 2 ජරණ අනිදේසය යන මාතර දිස්ත්‍රික්කයේ මොරවත් කෝරළේ ලාඳුබොක්ක

බැඳුල්ල 416

ඉඩමේ නම වෙරලුගස්පුල්ල මිස්තරය අවුරුදු 30 ක් වයස් වූ පොල් ගහක් තිබෙන වත්තක් සහ කුඹුර. අයිතිකම් කියන්නන් ඊ ඇම ගුණවර්ධන ඇස් ඇම 3 දෙන කොර්නෝලිස්, කීර්ගෙ කොර්නෝලිස්. එච් ආර් ඩෙව්ඩ්, ජී ඩිමන්ගාමි. ඒ බබාගාමි. සෝ හෙන්දිරිස් අල්පු, යු එච් බේබිනෝනා, වාර්ලට ක්ලාරා සමරවික්‍රම ලාඳුබොක්ක, මැතිල්ද විජේසිරි ගුණවර්ධන, බෙන්ගමුට සහ බී විජේ රත්න, බෙරලපානර, ප්‍රමාණය අ 0 රු 0, 3 5 7

බැඳුල්ල 417

ඉඩමේ නම උඩගෙකුඹුර, මිස්තරය කුඹුර අයිතිකම් කියන්නන් 2 සේ ඇම ගුණවර්ධන දමුණ්ඩු ධම්මති දහනායක, කීර්පිටිය, ජී ජී ආර් අල්පු හා අන්දානවත්ත, කවුරුපිටිය, බී බී ඇම ගුණවර්ධන, ඇම අබේවික්‍රම, ඒ අබේවික්‍රම, බබ්ලිව බබ්ලිව කීර් මේතිකා, වාර්ලට ක්ලාරා සමරවික්‍රම එච් බබ්ලිව සමරවික්‍රම, ඇලිස් විජේසිරිගුණවර්ධන යු එච් බේබිනෝනා, ලාඳුබොක්ක, බී ඩී පලිග ටබන සහ ඇස් ඒ අබේවර්ධන හෙවෝවිට, මහකුඹුරෙන් හින්අල්පු මැදකන්ද කවුරුගා සහ මැතිල්ද විජේසිරිගුණවර්ධන, බෙන්ගමුට ප්‍රමාණය අ 0, රු 0 3 5

බැඳුල්ල 418

ඉඩමේ නම කපුන්ගල්ලෙකුඹුර මිස්තරය කුඹුර අයිතිකම් කියන්නන් බී බී ඇම ගුණවර්ධන ඇම අබේවික්‍රම ඒ අබේවික්‍රම ඇස් ඇම 3 දෙන කොර්නෝලිස්, ඒ 3 දෙන කොර්නෝලිස් ඒ 3 දෙන ජේමිස් කපුන්ගල්ලෙන් හෙන්දිරිස් අල්පු අමර පෝත්තේ බබන් අල්පු, බබ්ලිව ඒ හින්අල්පු හා වාර්ලට ක්ලාරා සමරවික්‍රම, කේ සේන් කේ පොඩ්අල්පු හා, යු එච්. බේබිනෝනා. එච් බබ්ලිව සමරවික්‍රම, ලාඳුබොක්ක, බී ඩී පලිග ටබන හේවෝවිට මැතිල්ද විජේසිරිගුණවර්ධන, බෙන්ගමුට සහ ගමගේ 3 තේස්හාමි, උඩගොමැහිය ප්‍රමාණය අ 0 රු 0 3 0 3

බැඳුල්ල 419

ඉඩමේ නම පිත්තාල්ල, මිස්තරය කුඹුර අයිතිකම් කියන්නන් 3 රත්නපාල සච්චර, බබ්ලිව කේ ටැබ්අල්පු හා, බබ්ලිව කේ බේබිගාමි, බබ්ලිව කේ මල්ගාමි වසි හිරිගේරිස් බබ්ලිව කේ දිසෝතිස්. බබ්ලිව කේ පොඩ්අල්පු හා සහ සල්ගාමිගේ ටැදපල ලාඳුබොක්ක, ප්‍රමාණය අ 0 රු 0, 3 11

බැඳුල්ල 420

ඉඩමේ නම ගොරොක්ගලියද්ද මිස්තරය කුඹුර අයිතිකම් කියන්නන් ඒ ආර් ජන්දිරිස් ඒ ආර් අබ්දිරාන් ජේ ආර් සියසේරිස් ලාඳුබොක්ක සහ ඒ ආර් දනෝරිස් දමුණ්ඩු ප්‍රමාණය අ 0, රු 0 3 4

බැඳුල්ල 421

ඉඩමේ නම කරන්දෙකුඹුර මිස්තරය කුඹුර අයිතිකම් කියන්නන් බී බී ඇම ගුණවර්ධන, ඇම අබේවික්‍රම, ඒ 3 දෙන ජේමිස්, වසි හිරිගේරිස්, බබ්ලිව කේ පොඩ්අල්පු හා, බබ්ලිව කේ දිසෝතිස්, බබ්ලිව කේ බබාගාමි බබ්ලිව කේ මල්ගාමි, බබ්ලිව කේ බී.බී. අල්පු හා, එච්. සමරවික්‍රම, ඇස් ඇම 3 දෙන කොර්නෝලිස්, යු එච් බේබිනෝනා, වාර්ලට ක්ලාරා සමරවික්‍රම ලාඳුබොක්ක, බී බී පලිග ටබන, හේවෝවිට සහ මැතිල්ද විජේසිරි ගුණවර්ධන, බෙන්ගමුට ප්‍රමාණය අ 0 රු 0 3 8 5

බැඳුල්ල 422

ඉඩමේ නම ආර්ථිකයෙදරවත්ත මිස්තරය වත්තෝ සොටයක් (වැවිල්ලක් නැති), අයිතිකම් කියන්නන් ගමගේ අල්ලිස්ගාමි ගමගේ ලමාගාමි බී බී ඇම ගුණ වර්ධන, ඇම අබේවික්‍රම, ඒ අබේවික්‍රම ඇස් ඇම 3 දෙන කොර්නෝලිස් ඒ 3 දෙන කොර්නෝලිස් වාර්ලට ක්ලාරා සමර වීක්‍රම, යු එච් බේබිනෝනා බබ්ලිව බබ්ලිව හිරිගේතිකා, එච් බබ්ලිව සමරවික්‍රම, ලාඳුබොක්ක බී බී පලිග ටබන හේවෝවිට සහ මැතිල්ද විජේසිරිගුණවර්ධන බෙන්ගමුට ප්‍රමාණය අ 0 රු 0 3 0 6

බැඳුල්ල 423

ඉඩමේ නම ආර්ථිකයෙදරවත්ත, මිස්තරය පුඩක් ගගස්ද අවුරුදු 10 ක් වයස් වූ ලාඳුලු ගහක් තිබෙන වත්ත අයිතිකම් කියන්නන් ගමගේ අල්ලිස්ගාමි, ගමගේ ලමාගාමි බී බී ඇම ගුණ වර්ධන, ඇම අබේවික්‍රම, ඒ අබේවික්‍රම, ඇස් ඇම 3 දෙන කොර්නෝලිස්, ඒ 3 දෙන කොර්නෝලිස්, වාර්ලට ක්ලාරා සමර වීක්‍රම, යු එච් බේබිනෝනා, බබ්ලිව බබ්ලිව කීර්මේතිකා, එච් බබ්ලිව සමරවික්‍රම, ලාඳුබොක්ක, බී බී පලිග ටබන, හේවෝවිට සහ මැතිල්ද විජේසිරිගුණවර්ධන, බෙන්ගමුට ප්‍රමාණය අ 0 රු 0 3 2 2

බැඳුණු 424

ඉඩමේ නම එහෙයගෙදරවත්ත විස්තරය අවුරුදු 5-10ක් වස ඇති පුටුක් ගස් 5ක් තිබෙන වත්ත, අයිතිකම් කියන්නෝ ඒ පි දෙකේ කොර්නෝලිස්, හි හි ඇම් ගුණවඩින, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම, වාර්ලට් ක්ලාය සමරවික්රම, උරුමකරු කී. විජේ රත්න, බෙරලපනාගර, හි හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරිගුණවඩින, බෙන්ගමුව, ප්‍රමාණය අ 0 රු 0 ප 38

බැඳුණු 425

ඉඩමේ නම උඩුමුල්ල, විස්තරය කුඹුරු, අයිතිකම් කියන්නෝ හි හි ඇම් ගුණවඩින, ගමගො අල්ලිස්සාමි, ගමගො ලොහාමි, ඇස් ඇම් පි දෙකේ කොර්නෝලිස් පි ජී කොර්නෝලිස් පි ජී පොඩිසාමි වාර්ලට් ක්ලාය සමරවික්රම, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම ඒ ඇම් අබේවික්රම, ඇස් ඒ අබේවික්රම එව් බිබ්ලිව් සමරවික්රම උරුමකරු කී, මැතිලද විජේසිරිගුණවඩින බෙන්ගමුව සහ හි හි පලිගවඩන හේවෝවිට, ප්‍රමාණය අ 0 රු 0 ප 91

බැඳුණු 426

ඉඩමේ නම බටපෙලගොඩවත්ත විස්තරය වත්තකින් යොටසක් (වැවිල්ලක් නැති) අයිතිකම් කියන්නෝ හි හි ඇම් ගුණවඩින, එ ජී කොර්නෝලිස් පි ජී පොඩි අප්පුසාමි ඒ ඇම් අබේවික්රම, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම, බිබ්ලිව් බිබ්ලිව් කිරිමැණිකා, වාර්ලට් ක්ලාය සමරවික්රම එව් බිබ්ලිව් සමරවික්රම පු එව් බේබිනෝනා, ඇලිස් විජේසිරිගුණවඩින, කෝ ඇම් එව් අල්ලිස් උරුමකරු කී, හි හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරි ගුණවඩින, බෙන්ගමුව ප්‍රමාණය අ 0 රු 0, ප 95

බැඳුණු 427

ඉඩමේ නම මැදකොරවුව, විස්තරය අවුරුදු 50ක් පමණකු පොල් ගසක්ද අවුරුදු 10-30ක් පමණකු දෙල්ගස් 2ක්ද අවුරුදු 3ක් පමණකු දෙපුත් ගසක්ද තිබෙන වත්ත, අයිතිකම් කියන්නෝ හි හි ඇම් ගුණවඩින, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම, ආර් ඇල් බිලිපුසාමි, ආර් ඇල් පොඩිසාමි, බිබ්ලිව් බිබ්ලිව් කිරිමැණිකා, ජේ ඒ පලිග වඩන, හීන්මැණිකා පලිගවඩන, එව් බිබ්ලිව්, සමරවික්රම, ඇලිස් විජේසිරිගුණවඩින, වාර්ලට් ක්ලාය සමරවික්රම පු එව් බේබිනෝනා, උරුමකරු කී, හි හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරි ගුණවඩින, බෙන්ගමුව, ප්‍රමාණය අ 0 රු 0 ප 159

බැඳුණු 428

ඉඩමේ නම පල්ලෙගකොරවුව, විස්තරය වත්තකින් කොටසක් (වැවිල්ලක් නැති), අයිතිකම් කියන්නෝ හි හි ඇම් ගුණවඩින, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම බිබ්ලිව් ඒ හීන්අප්පුසාමි කෝ පොඩිඅප්පුසාමි, ජේ හි මොන්දිසස් අප්පුසාමි, ඒ පි දෙකේ කොර්නෝලිස්, බිබ්ලිව් බිබ්ලිව් කිරිමැණිකා, එව් බිබ්ලිව් සමරවික්රම වාර්ලට් ක්ලාය සමරවික්රම, ඇලිස් විජේසිරිගුණවඩින, පු එව් බේබි නෝනා, උරුමකරු කී, හි හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරිගුණවඩින, බෙන්ගමුව ප්‍රමාණය අ 0 රු 0 ප 35

බැඳුණු 429

ඉඩමේ නම පල්ලෙගකොරවුව, විස්තරය වත්තකින් කොටසක් (වැවිල්ලක් නැති), අයිතිකම් කියන්නෝ හි හි ඇම් ගුණවඩින, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම, බිබ්ලිව් ඒ හීන්අප්පුසාමි, කෝ පොඩිඅප්පුසාමි, ජේ හි මොන්දිසස් අප්පුසාමි, ඒ පි දෙකේ කොර්නෝලිස්, බිබ්ලිව් බිබ්ලිව් කිරිමැණිකා, එව් බිබ්ලිව් සමරවික්රම, වාර්ලට් ක්ලාය සමරවික්රම, ඇලිස් විජේසිරිගුණවඩින, පු එව් බේබි නෝනා, උරුමකරු කී, හි හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරිගුණවඩින, බෙන්ගමුව ප්‍රමාණය අ 0 රු 0 ප 74

බැඳුණු 430

ඉඩමේ නම පෙලපොල්වත්ත විස්තරය වත්තකින් කොටසක් (වැවිල්ලක් නැති), අයිතිකම් කියන්නෝ ඇස් වයි ජී පුත්සිස්, ජේ. හි මොන්දිසස් අප්පුසාමි, හි හි ඇම් ගුණවඩින, ඇම් අබේ වික්රම, ඒ අබේවික්රම, එව් බිබ්ලිව් සමරවික්රම, ඇලිස් විජේසිරි ගුණවඩින, වාර්ලට් ක්ලාය සමරවික්රම, පු එව් බේබිනෝනා, බිබ්ලිව් වබ්ලිව්, කිරිමෙණිකා, ජේ ඒ පලිගවඩන, හීන්මෙණිකා පලිගවඩන, උරුමකරු කී; හි හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරි ගුණවඩින, බෙන්ගමුව, ප්‍රමාණය අ 0, රු 0 ප 12

බැඳුණු 431

ඉඩමේ නම පෙලපොල්වත්ත විස්තරය වත්තකින් කොටසක් (වැවිල්ලක් නැති), අයිතිකම් කියන්නෝ ඇස් වයි ජී පුත්සිස් ජේ. හි මොන්දිසස් අප්පුසාමි, හි හි ඇම් ගුණවඩින, ඇම් අබේ වික්රම, ඒ අබේවික්රම, එව් බිබ්ලිව් සමරවික්රම, ඇලිස් විජේසිරි ගුණවඩින, වාර්ලට් ක්ලාය සමරවික්රම, පු එව් බේබිනෝනා, බිබ්ලිව්

බිබ්ලිව් කිරිමෙණිකා ජේ ඒ පලිගවඩන, හීන්මෙණිකා පලිගවඩන උරුමකරු කී හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරි ගුණවඩින, බෙන්ගමුව, ප්‍රමාණය අ 0 රු 0 ප 151

බැඳුණු 432

ඉඩමේ නම පෙලපොල්වත්ත විස්තරය වත්තකින් කොටසක් (වැවිල්ලක් නැති) අයිතිකම් කියන්නෝ ඇස් වයි ජී පුත්සිස්, ජේ හි මොන්දිසස් අප්පුසාමි, හි හි ඇම් ගුණවඩින, ඇම් අබේ වික්රම, ඒ අබේවික්රම, එව් බිබ්ලිව් සමරවික්රම, ඇලිස් විජේසිරි ගුණවඩින වාර්ලට් ක්ලාය සමරවික්රම, පු එව් බේබිනෝනා, බිබ්ලිව් බිබ්ලිව් කිරිමෙණිකා ජේ ඒ පලිගවඩන හීන්මෙණිකා පලිගවඩන, උරුමකරු කී හි පලිගවඩන හේවෝවිට සහ මැතිලද විජේසිරි ගුණවඩින බෙන්ගමුව ප්‍රමාණය අ 0 රු 0 ප 6

බැඳුණු 433

ඉඩමේ නම කොහොඹකරුද, විස්තරය කුඹුරු, අයිතිකම් කියන්නෝ හි හි ඇම් ගුණවඩින, ඇම් අබේවික්රම, ඒ අබේවික්රම ඒ පි දෙකේ කොර්නෝලිස්, බිබ්ලිව් බිබ්ලිව් කිරිමෙණිකා, ජේ ඒ පලිගවඩන, හීන්මෙණිකා පලිගවඩන, එව් බිබ්ලිව් සමරවික්රම, වාර්ලට් ක්ලාය සමරවික්රම පු එව් බේබිනෝනා, ඇලිස් විජේසිරිගුණවඩින, උරුමකරු කී, හීන්මෙණිකා, මොරවක, හි හි පලිගවඩන, හේවෝවිට සහ මැතිලද විජේසිරිගුණවඩින බෙන්ගමුව, ප්‍රමාණය අ 0 රු 0, ප 35

බැඳුණු 434

ඉඩමේ නම වරගකන්ද විස්තරය අවුරුදු 28ක් වූ තේ, අයිතිකම් කියන්නා හි මනුකුලසූරිය, පෙරකපේරුනාන, දෙහිවල ප්‍රමාණය අ 0 රු 0 ප 61

බැඳුණු 435

ඉඩමේ නම වරගකන්ද විස්තරය අවුරුදු 28ක් වූ තේ සහ වේනා, අයිතිකම් කියන්නා ඒ එව් හි ආර් ජී සිල්වා, පල්ලිමුල්ල, මාතර, ප්‍රමාණය අ 0 රු 0 ප 138,

බැඳුණු 436

ඉඩමේ නම කෙටකපේවත්ත විස්තරය වත්තකින් කොටසක් (වැවිල්ලක් නැති) අයිතිකම් කියන්නෝ හි හි ඒ පතිරන, එව් බිබ්ලිව් හාන්ති උරුමකරු කී, හැප් විජේසේකර හාන්ති සහ හි එව් රත්නායක බෙරලපනාගර, ප්‍රමාණය අ 0 රු 0 ප 76

බැඳුණු 437

ඉඩමේ නම කෙටකපේවත්ත විස්තරය අවුරුදු 40-50ක් වසවූ පොල් ගසක් සහ කොස් ගස් 3ක්ද අබ් ගසක්ද අවුරුදු 15ක් පමණකු හීන්තරුන් ගසක්ද තිබෙන වත්ත, අයිතිකම් කියන්නෝ හි හි ඒ පතිරන, එව් බිබ්ලිව් හාන්ති, උරුමකරු කී, හැප් විජේ සේකර හාන්ති සහ හි එව් රත්නායක, බෙරලපනාගර ප්‍රමාණය අ 0 රු 0, ප 95

බැඳුණු 438

ඉඩමේ නම වරගකන්ද විස්තරය අවුරුදු 28ක් වූ තේ, අවුරුදු 15-25ක් වූ කිතුල් ගසක්ද කොස් ගස් දෙකක් සහ අවුරුදු 7ක් පමණකු කොස්, ගසක්ද තිබේ, අයිතිකම් කියන්නා ඒ එව් හි ආර් ජී සිල්වා පල්ලිමුල්ල, මාතර, ප්‍රමාණය අ 0 රු 0 ප 262 එකතුව අ 0, රු. 3, ප 391

ඉහත සඳහන් ඉඩමටට ගිණිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කියා සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවීන් බලය ලත් අයවලුන් හෝ 1956 මැයි 22 වැනි දින පෙරවරු 10ට උරුමකරු ක සංවරක බංගලාවේදී මා සම්මුඛ විය යුතුයි

තට් 1956 මැයි 14 වැනි දිනට මත්තෝ ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සටහනවශයෙන් එකී ඉඩම් ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරවත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ ගැනීම මා වෙත තමන් විසින් හෝ ඔවුන්ගෙන් ලියවිලිවීන් බලය ලත් අයවලුන් විසින් හෝ ඉහතකී අන්දමට පිටපත් දෙකක් සහිතව ලියවිලිවීන් දැනුම්දිය යුතුයි

හි පි. වි ඒ ජේ පී සේනාරත්න ආණ්ඩුවේ ඒජන්තවරයා

1956 අප්‍රේල් 6 වැනි දින කවිචේරිය, මාතර

பகுதி III — காணிகள்

காணி எடுத்துக்கொள்வதைப்பற்றிய அறிவித்தல்

1954 ம ஆண்டின் 39 ம இலக்க காணிகொள்ளும் (திருத்தம்) சட்டத்தின் பிரகாரம் 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி கொள்ளும் சட்டம் 5 ம பிரிவினப்படியான பிரகடனம்

ஆணை 416

கீழ்க்காணும் காணி ஒரு பரிசுக் தேவைக்கு வேண்டியதாயிருக்கின்ற தென்றும் 1954 ம ஆண்டின் 39 ம இலக்க காணி கொள்ளும் (திருத்தம்) சட்டத்தால் திருத்தப்பட்ட 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி கொள்ளும் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளும் பரம என்னும் அச்சட்டத்தின் 5 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரம் நிலமும், நில அபிவிருத்தி மந்திரி புகுசரிப்பனடா புலனாகும் ஆகிய நான்கு இடங்களில் பிரகடனம் செய்கின்றேன்

காணியின் பெயர் பொருள்முள்ள விபரம் 30 பகுதிகளில் சென்ற 1 தென்னமரமுள்ள கோட்டமும் நெல் வயலும் உரித்தானியின் பெயர் எம் குணவாதன, எஸ் எம் பீ டொன கொன்னேவில் கிரீக் கொன்னேவில், எச் ஆர் டேவிட், ஜி மொண்டாமி, ஜி பப்பாஹாமி. கே நெண்டியும் அபடி, யு எச் பேபிநோனும், சி சி மைரலிக்கிரம், ஊருபொக்க எம் விஜேசிரி குணவாதன, பென்கமுல் பீ விஜேநான், பென்கமுல் விசாலம் எ 0, றா 0, ப 5 7

பீ பி புவனகுலம், நிலமும், நில அபிவிருத்தி மந்திரி

ஆணை 417

கொழும்பு, 1956 ம ஆன் மார்ச் 9 ந வ. மாகாண அல்லது இலங்கை அரசாங்க இலக்கம் LB 2229 நிலமும், நில அபிவிருத்தி மந்திரி காரியாலயத்தின் இலக்கம் J 54 B 299

காணியின் பெயர் உட்கேசும்புர விபரம் நெல் வயல் உரித்தானியின் பெயர் உ. ஜே எம் குணவாதன, தம்பண்ணா, உ. தன்னாயக்க, சிரிபிடிப, பீ ஜி ஸாதிரிசு, அபடிஹாமி, அநதபாண தோட்டம், கம்பரு பிடிய, உ. ஸீ எம் குணவாதன, எம் இபேவிகிரம், எ அபேவிகிரம், டபிளயு டபிளயு கிரிமெனிக்க, லீ லீ சமரலிக்கிரம், எ டபிளயு சமரலிக்கிரம் அலிய விஜேசிரி குணவாதன, யு எச் பேபிநோனும், ஊரு பொக்க உ. உ பனிஹவாதன இன்னும் எஸ் எ அபேவாதன, ஹோவோவிட்ட, எம் ஹீன் அபடி, மதகந்த, கடுவான் இன்னும் எம் விஜேசிரி குணவாதன, பென்கமுல் விசாலம் எ. 0, றா 0, ப 4 5.

காணியின் விபரம்

மாததறைப் பிரிவு கங்கப்பொட பத்துவில அதுகொள்கற்கு என்ற கிராமத்தில் உள்ள ஹீம்பொருட்டுக் களத்தென்ற என்ற காணியிலிருந்து ஏற்கன்குறைய இரண்டு எக்கர் நிலம்

ஆணை 418

காணியின் எல்லைகள் வடக்கிலும் கீழ்க்கிலும் அகே காணியின் நிதியுள்ள பாகங்களாக தெற்கிலும், மேற்கிலும் றுண்டுகு ஒதுக்கப்படவேண்டிய நிலமும் (புலக்கறை 29).

காணியின் பெயர் கல்கன்கொண்டமுடி விபரம் நெல் வயல் உரித்தானியின் பெயர் உ. சி எம் குணவாதன, எம் அபேவிகிரம், எ அபேவிகிரம், எஸ் எம் பீ டொன கொன்னேவில், எ பீ டொன கொன்னேவில், எ பீ டொன ஜேமீஸ், கல்கன்கல்கே, நெற்றநிழிக அபடி, அமரலிக்கொண்ட பபன் அபடி, டபிளயு எ ஹீன் அபடிஹாமி, லீ லீ மைரலிக்கிரம், கே ஜோன, கே பொடி-அபடி, லீ எச் பேபிநோனும், எ பிளயு சமரலிக்கிரம், ஊருபொக்க, உ. உ பனிஹவாதன, ஹோவோவிட்ட, எம் விஜே சிரி குணவாதன, பென்கமுல், இன்னும் கமகே மதேஸ்ஹாமி, உட்கொமடிய விசாலம் எ 0, றா 0, ப 0 3

1954 ம ஆண்டின் 39 ம இலக்க காணிகொள்ளும் (திருத்தம்) சட்டத்தின் பிரகாரம் 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி கொள்ளும் சட்டம் 5 ம பிரிவினப்படியான பிரகடனம்

ஆணை 419

கீழ்க்காணும் காணி ஒரு பரிசுக் தேவைக்கு வேண்டியதாயிருக்கின்ற தென்றும் 1954 ம ஆண்டின் 39 ம இலக்க சட்டத்தால் திருத்தப்பட்ட 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி கொள்ளும் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளும் பரம என்னும் அச்சட்டத்தின் 5 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரமும், நிலமும் நில அபிவிருத்தி மந்திரி புகுசரிப்பனடா புலனாகும் ஆகிய நான்கு இடங்களில் பிரகடனம் செய்கின்றேன்

காணியின் பெயர் பிளக்கென் விபரம் நெல் வயல் உரித்தானியின் பெயர் ராதன்பால் தேரோ, டபிளயு கே மல்கி அபடிஹாமி, டபிளயு கே பேபிஹாமி, டபிளயு கே மலஹாமி, வை கிரிகோரிஸ், டபிளயு கே டியோனீஸ், டபிளயு கே பொடி-அபடிஹாமி, இன்னும் எஸ் பியதாஸ், ஊருபொக்க விசாலம் எ 0, றா 0, ப 1 1

பீ பி புவனகுலம், நிலமும், நில அபிவிருத்தி மந்திரி

ஆணை 420

கொழும்பு, 1956 ம ஆன் மார்ச் 26 ந வ. மலத்திக எசனேவின் இலக்கம் LD 3612 நிலமும், நில அபிவிருத்தி மந்திரி காரியாலயத்தின் இலக்கம் J/56/H/31

காணியின் பெயர் கொடிராகக்கலியத்த விபரம் நெல் வயல், உரித்தானியின் பெயர் எ. ஆர் ஜனதிரிஸ், எ ஆர் அடியியன், ஜே ஆர் ஸியதோரிஸ், ஊருபொக்க, இன்னும் எ ஆர் தனேரிஸ், டம்பனல் விசாலம் எ 0 றா 0 ப 3 4

காணியின் விபரம்

ஆணை 421

மட்டக்களப்பு பிரிவு, மன்னாபுரம் பற்று வடக்கு, மட்டக்களப்பு நகர சங்க எல்லைகளுக்குள் அடங்கிய புளியநீவில் இருக்கும் சமரா 8 ஏக்கர் விசாலங்கொண்ட மணலிடடி வளவு என்று அழைக்கப்படும் ஒரு காணித்துண்டு எல்லைகளாவன —

காணியின் பெயர் கரண்டெடும்புர விபரம் நெல் வயல் உரித்தானியின் பெயர் உ. சி எம் குணவாதன, எம் அபேவிகிரம், எ அபேவிகிரம், எஸ் எம் பீ டொன கொன்னேவில், யு எச் பேபிநோனும், கே பொடி-அபடிஹாமி, டபிளயு கே தியோனீஸ், டபிளயு கே பப்பாஹாமி, டபிளயு கே மலஹாமி, டபிளயு கே டிக்கி அபடிஹாமி, எ டபிளயு சமரலிக்கிரம், எஸ் எம் பீ டொன கொன்னேவில், யு எச் பேபிநோனும், லீ லீ மைரலிக்கிரம், ஊருபொக்க, உ. உ பனிஹவாதன, ஹோவோவிட்ட, எம் விஜேசிரி குணவாதன, பென்கமுல் விசாலம் எ 0, றா 0, ப 8 5

வடக்கு ஆல்பத்திரி வீதி, கீழ்க்கு மட்டக்களப்பு மாகாண ஆஸ் பத்திரி தெற்கு மட்டக்களப்பு நகர சங்கமும் ஸ்ரீ இராசையாவும் மற்றையோரும் உரிமை பெசுக்காணி மேற்கு ஸ்ரீமதி சித்தம்பர பிளையும், மற்றையோரும் உரிமை பெசுக்காணி

இலக்கம் LB 2185—J/LG/171/53

ஆணை 422

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி கொள்ளும் சட்டம் 7 ம பிரிவினப்படியும் 1954 ம ஆண்டின் 39 ம இலக்க காணி கொள்ளும் (திருத்தம்) சட்டத்தின்படியும் அறிவித்தல்

காணியின் பெயர் ஆரலிக்கெரவத்த விபரம் தோட்டத்தின் பாகம், (பயிர் செய்யப்படாத) உரித்தானியின் பெயர் கமகே அலலிஹாமி, கமகே மலஹாமி, உ. சி எம் குணவாதன, எம் அபேவிகிரம், எ அபேவிகிரம், எஸ் எம் பீ டொன கொன்னேவில், எ பீ டொன கொன்னேவில், லீ லீ மைரலிக்கிரம், யு எச் பேபிநோனும், டபிளயு டபிளயு கிரிமெனிக்கா, எ டபிளயு மைரலிக்கிரம், ஊருபொக்க, உ. உ பனிஹவாதன, ஜேயாவிட்ட, எம் விஜேசிரி குணவாதன, பென்கமுல் விசாலம் எ 0, றா 0, ப 0 6

ஒரு பரிசுக் தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறாள் என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி கொள்ளும் சட்டத்தின் 7 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரம் 1954 ம ஆண்டின் 39 ம இலக்க காணி கொள்ளும் (திருத்தம்) சட்டத்தின் பிரிவின மாததறைப் பிரிவு அரசாட்சி எசனே பி பி லீ எ ஜே பீ லேனாதன ஆகிய நான்கு இடங்களில் அறிவிக்கின்றேன்

ஆணை 423

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் — இறுதிக கிராமப்பட இல 23 ன 2 ம இலக்க சட்ட உத்தியப்பம் கீழ்க்காணும் காணிகள் மாததறைப் பிரிவு மொரலக் கோணியில் ஊருபொக்க என்ற கிராமத்தில் இருக்கின்றன

காணியின் பெயர் ஆரலிக்கெரவத்த விபரம் 1 பாகமுமும், 10 வருடங்கொண்ட 1 பாடிமுமும் உள்ள தோட்டம் உரித்தானியின் பெயர் கமகே அலலிஹாமி, கமகே மலஹாமி, உ. சி எம் குணவாதன, எம் அபேவிகிரம், எ அபேவிகிரம், எஸ் எம் பீ டொன கொன்னேவில் எ பீ டொன கொன்னேவில், சி சி மைர

